

කොරෝනා වෛරසය ගෝලීය කොටස් වෙළඳපොලවල් කළමනි

Coronavirus provokes turbulence on global stock markets

නික් බ්‍රිතිය විසිනි

2020 ජනවාරි 29

උග්‍රීය සුඡිය දැයකයකට වැඩි කාලය තුළ ලේකයේ මහ බැංකු බොලර් විශියන ගනනක් එන්නත් කිරීම මගින් වාර්තාගත මට්ටම් කරා නැගුණ ගෝලීය කොටස් වෙළඳපොලවල් යටින් ප්‍රතිනි අස්ථ්‍රාවරත්වය, කොරෝනා වෛරස් අරුධුයට ප්‍රතිචාර දක්වමින් සඳහා හා අගහරුවාදා තියුණු ලෙස පහත වැට්මෙන් සලකනු කෙරින.

ප්‍රසුගිය ඔක්තෝබර් මාසයෙන් පසුව, වෝල් විදියේ ප්‍රධාන දැරුණක විශාල වශයෙන් පහත වැටුණු අතර ඔවුන් ජීවීන්ස් දැරුණකය 454 කින් හෙවත් සියයට 1.6 කින් පහල ගියේය. එස් ඇන්ඩ් පි 500 ප්‍රතිනි වශයෙන් එවැනිම පහත වැට්මකට ලක් විය. ආයෝජකයින්ගේ අවිනිශ්චිතතාවයේ පැහැදිලි සංඛ්‍යාවක් වන දස අවුරුදු හාන්ඩාර බැඳුම්කර ප්‍රතිලාභ ද සියයට 1.605 දක්වා පහත වැටුනි. එය මාස තුනක් තුළ එහි අවම මට්ටමය.

බොහෝකොටම සඳහා වසා දමා තිබූ ආයියානු වෙළඳපොලවල් අගහරුවාදා විවෘත කිරීමෙන් පසුව, වෝල් විදිය අනුව යමින් පහත වැටුනි. දකුණු කොරියාව, සිංජප්පුරුව සහ ඕස්ට්‍රේලියාව යන රටවල කොටස් මිල ගනන් වාර්තාගත ලෙස පහල ගියේය. ලුනා අවුරුදු නිවාඩුව හේතුවෙන් භොංකොං වෙළඳපොල වසා දමා තිබුනි.

වෝල් විදියේ වැට්ම පිළිබඳව අදහස් දක්වමින් එක් ව්‍යාපාරික ආයෝජන විශ්ලේෂකයෙක් වෝල් ස්ට්‍රේට් ජර්නලයට මෙසේ පැවසිය: “මෙම වෙළඳපොල සත්‍යක් වැනි දේකට ප්‍රතිත්වියා කළ හැකි බව ආයෝජකයින්ට මතක් කර දෙන්නේ නම්, එය ඉහළට නැගීමට හේතුව කුමක්දැයි ප්‍රශ්න කිරීමට පටන් ගත යුතුය.”

චව් ජෝන්ස් සිය සඳහා ලැබූ පාඩුවෙන් කොටසක් ර්‍යයේ පියවා ගත් අතර එය ඒකක 187 කින් ඉහළ ගිය අතර එස් ඇන්ඩ් පි 500 ද ඉහළ ගියේය.

මේ මස මුලදී අත්සන් කරන ලද එක්සත් ජනපද-වීන “පළමු අදියර” වෙළඳ ගිවිසුමෙන් වෙළඳ යුද්ධ ආතතින් අඩු කරනු ඇතැයි බලාපොරාත්ත රඳවමින් ප්‍රසුගිය ඔක්තෝබර් මාසයේ සිට වෙළඳපළ කුමයෙන් ඉහළ යමින් තිබුනි.

එහෙත් කොරෝනා වෛරසය ඉදිරි සති හා මාස වෙළඳ වීන වර්ධනයට බලපානු ඇතැයි යන අපේක්ෂාව, කොටස් විකුනා දැමීමට බලපැවිය. විශේෂයෙන්ම වීන වෙළඳපොලට නිරාවරනය වූ කොටස්. රෝයේ වෙළඳපළ තැගීමට හේතුව, අවම වශයෙන් එක් මුල්‍ය විශ්ලේෂකයෙකු ගය නැශනල් වයිමිස් ප්‍රවත්පතට පැවසු පරිදි, “ගෙඩරල් මහ බැංකුව සංවිත මුදා හරිදී, කොටස් වෙළඳපොල පහත වැට්‍රය නොහැක” යන “වෙළඳපොල මිත්‍යාව” බව පෙනේ.

ගෙඩරල් මහ බැංකුව සිය ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ වැඩසටහන අවසන් කළ ද පොලී අනුපාත ඉහළ නොයන බව ඇගුවුම් කළ අතර, එක රයකින් මිලදී ගැනීමේ හෝ “රෙපෝ” වෙළඳපොල ස්පාර්ටර කිරීම සඳහා වත්කම් මිලදී ගැනීම හරහා වෙළඳපොලට මුදල් පොම්ප කරනු ඇත යන විශ්වාසයෙන් සැප්තැම්බර් මැද හාගයේදී එහි අනුපාතය සියයට 10 ක් තරම් ඉහළ නැගුනි.

ඉදිරි සති කිහිපය තුළ මුල්‍ය වෙළඳපොලවල මතුවන ප්‍රධාන ගැටලුව වනුයේ, වීන ආර්ථිකයට වෛරසය මගින් ඇති කළ හැකි පුරුන බලපැමයි. 2002-2003 කාලය තුළ සාස් (SARS) වෛරසය පැනිරීම සමග සැසැදීම් කර ඇත. 2003 පළමු කාර්කුවේදී එහි වර්ධන වේගය සියයට 11.1 සිට දෙවන කාර්කුවේදී සියයට 9.1 දක්වා කෙටි පසුබැමකින් පසු වීන ආර්ථිකය යටා තත්ත්වයට පත්විය.

කොස් වෙතත් ඒ වන විට, වීනයේ වර්ධන වේග වාර්ෂිකව සියයට 10 ක් පමණ වූ අතර, 1970 ගනන් වලින් පසුව ඉහළම ගෝලීය වර්ධනයට කුඩා දුන් ලෙස්ක ආර්ථිකයේ ඉහළ තැගීමක්, 2008 මුල්‍ය අරුධුයට පෙර කාල පරිවිශේදය තුළ සටහන් විය.

අද තත්වය බෙහෙවින් වෙනස් ය. සමස්තයක් ලෙස ලේක ආර්ථිකය පවතින්නේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල “සමස්ත මන්දගාමිත්වයක්” ලෙස හඳුන්වන ආකාරයකිනි. වීන ආර්ථිකයේ වර්ධන වේගය යන්තම් සියයට 6 ට වඩා ඉහළ මට්ටමක පවතී. එය දැයක තුනක කාලය තුළ පැවති අවම මට්ටමයි.

වෙළඳපළ පහත වැට්ම පිළිබඳව අදහස් දක්වමින් සොයයිට ජෙනරල් හි මූලෝපායයැයුයෙකු වන කිට් ජ්‍රික්ස් ගිනැන්ස්ල් වයිමිස් ප්‍රවත්පතට මෙසේ පැවසිය: “ මුල්‍ය

වෙළඳපොල් සඳහා ඉදිරි මාවතේ ඇති ගැටුරම වලවල්, අඩු පොලී අනුපාතයන් වලින් පුරවනු ඇතැයි හා පිරවිය හැකිය යන විශ්වාසය ගැටුරින් මූල්බැසි තිබේ. එහෙත්, එය කොපම්න කාලයක් පවතිනු ඇතැයි ද හා එය ආර්ථිකයට ඇතිකරන හානිය කෙතරම් ලොකු වනු ඇත් ද යන්න අප නොද්න්නා නමුත් එම වෛරසය වේගයෙන් පැතිරයාමේ ආර්ථික බලපැමක් පවතියි.”

විනය තුළ පැතිර යන වෛරසයෙන් ඇතිකරන ආර්ථික බලපැම දැනවමත් පුළුල් ලෙස දැනෙමින් තිබේ. රටේ මූල්‍ය ප්‍රාග්ධන මධ්‍යස්ථානය වන ජැංහයිහි සමාගම් වලට පෙබරවාරි 10 වනතෙක් නව වසර සඳහා වැඩි පටන් නොගන්නා ලෙස දන්වා ඇත. අය ගෝන් කොන්ත්‍රාත්කරුවන් වන ගොක්ස්කොන්, ජොන්සන් හා ජොන්සන් හා සැමිසුන්හි ප්‍රධාන කරමාන්ත ගාලා ඇති ප්‍රමාණ නිෂ්පාදන මධ්‍යස්ථානය, මිලියන ගනනක් සංම්බන්ධ ක්‍රියාත්මක ප්‍රතිකරුවන්ට දන්වා ඇත්තේ, ආපසු වැඩිට එම සතියකින් ප්‍රමාද කරන ලෙසය.

නිසාන් සහ රෙනෝල්ට් ඇතුළු ජාත්‍යන්තර මෝටර් රථ නිෂ්පාදකයින්, විදේශීය කාර්ය මන්ඩලය රටේ පිටතට ගැවීමට පටන් ගෙන ඇති අතර, මෙම වසංගතය රටේ දැනවමත් අවපාතයට ලක්ව ඇති මෝටර් රථ වෙළඳපොලට කෙසේ බලපානු ඇත්ද යන්න පිලිබඳව කන්සස්ලෝට පත්ව සිටී.

ආර්ථික බලපැම අවම කිරීම සඳහා වින බැංකු නියාමන කොමිෂන් සභාව පවසා ඇත්තේ, “නය පොලී අනුපාත පුදුසු පරිදි පහත හෙළීමට දිරිගැනීම්, නය කොන්දේසි අලුත් කිරීමේ ප්‍රතිපත්ති සඳහා විධිවිධාන අනුමත කිරීම සහ මධ්‍ය කාලීන නය වැඩි කිරීම වැනි ක්‍රියාමාර්ග තුළින් සමාගම්වලට සහාය ලැබෙන බවයි.”

එහෙත් වඩාත්ම ක්ෂේත්‍රීක බලපැම පරිහොත්ත වියදම් සඳහා එල්ල වන අතර එය වින ආර්ථිකයේ මේ වසර 17 කට පෙර සාස් වෛරසය පැතිරයාමේ ද සිදු කළාට වඩා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

ලුනා අලුත් අවුරුද්දේ පලමු දිනය වන සෙනසුරාදා, දුම්රිය ප්‍රවාහනය පසුගිය වසරේ එම කාලයට වඩා සියයට 42 කින් පහත වැටී ඇත. මගි ගුවන් ගමන් ද ඒ හා සමාන ප්‍රමානයකින් පහත වැටුනි. සිල්ලර වෙළඳාම හා පාරිහොතික ඉල්ලුම, පලමුවෙන්ම බලපැමට ලක්වන

ක්මේෂ්‍යන්ය.

කැපිටල් ඉකොනොමික්ස් හි ජේජ්ඩ් වින ආර්ථික විද්‍යායැ සුලියන් එවාන්ස්-ප්‍රිවාරඩ් පවසන පරිදි, “රෝගය ඉක්මනින් පාලනය කර නොගන්නේ නම්, අපගේ පසුබැම පිලිබඳ අනාවැකි පවා ඉතා ඉහළ අගයක් ගන්නවා ඇති අතර කෝනෝ වයිරසය ප්‍රබල මන්දගාමී මීමක් ඇති කරයි.”

සමස්ත වර්ධනයෙන් තුනෙන් එකකට පමණ විනය දායක වන තතු නමුවේ, අසියා-පැසිගික් කළාපයෙන් පටන්ගෙන, සමස්තයක් වශයෙන් ලෝක ආර්ථිකයට එහි ප්‍රතිපල දැනෙනු ඇත. සදුදා සිංගප්පැරුවේ ප්‍රධාන කොටස වෙළඳපොල දරුකකය සියයට 2.6 කින් පහත වැටීමෙන් මෙම අපේක්ෂාව සලකනු කළ අතර කළාපයට එහි බලපැම “දැවැන්ත” විය හැකි බවට එය අනතුරු ඇගැවීමකි. සම්පූර්ණ බලපැම සති හෝ මාස ගනනක් යනතෙක් දැකගත නොහැකි වනු ඇත.

සුප්‍රසිද්ධ මූල්‍ය විශ්ලේෂකයෙකු සහ විවාකයෙකු වන මාහොමඩ් එල්-ඒරියන් බිඟුම්බර්ග් වෙත පැවුසුවේ, වෛරසය කෙරේ වෙළඳපළ දැක්වූ ප්‍රතිචාරය තුරුපුරදු රටාවක් අනුගමනය කර ඇති බවයි. ඉක්මනින් වික්නා දැමීමෙන් පසුව ආයෝජකයින් “පහත වැටුනු මිලට” ගැනීමට පටන්ගැනීමත් සමග ප්‍රකාශනයක් ඇතිවන බවය.

නමුත් මෙම රටාව දිගු කාලීන අනියෝග පැහැදිලි කරන්නේ නැති බවට ඔහු අනතුරු ඇගැවිය. ආර්ථික මූලධර්ම කම්පනයට ඔරෝත්ත දෙන බවත්, “සමහර විට වඩා වැදගත්” දේ, එනම් මහ බැංකු ප්‍රමානවත් උත්තේත්තනයක් ලබා දෙනු ඇතැයි යන විශ්වාසයෙනුත්, වෙළඳපොලවල් පෙළඳී ඇත.

කෙසේ වෙතත් වෙළඳපළ තවදුරටත් මෙම නවතම කම්පනයේ ප්‍රතිපල වලට පමණක් නොව, මධ්‍ය කාලීන අවිනිශ්චිතතාවන්ගේ “සැලකිය යුතු කරුනු ගනනාවකට” මුහුන දෙයි. “දුර්වල ව්‍යුහාත්මක වර්ධන ගෙනිතාවන්, ගෙළියකරනය ආපසු හැරවීම, මහ බැංකු ප්‍රතිපත්තිවල පලදායිකාවය, දේශගතික විපර්යාස, තාක්ෂණික කඩාකප්පල් වීම, ජන විකාශනයේ වෙනස්වීම් සහ විනයේ එතිහාසික වර්ධන ක්‍රියාවලිය පිළිබඳ අපේක්ෂාවන්” රට ඇතුළත් ය.